

# RARE

විවාහක කාන්තාවන් මැදපෙරදිග රුකියා සඳහා  
 යාම පවුල් සංස්ථාව කෙරේ බලපාන ආකාරය  
 පිළිබඳ අධ්‍යයනයකි.

(මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඇසුරිණි)

FGS | S | 2000 | 115 | R.

වී. පී. ටී. සන්ධ්‍යා කුමාර

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ සමාජ විද්‍යාව පිළිබඳ සමාජීය විද්‍යාපති  
 පර්යේෂණ උපාධිය ඉදිරිපත් කරන ලදී.

2003 දෙසැම්බර්

කොට්ඨාස අංකය	341
විෂය අංකය	

## පළමුවන පරිච්ඡේදය

### හැඳින්වීම

#### 1.1 අධ්‍යයන ගැටලුව හැඳින්වීම

සාම්ප්‍රදායික සමාජයේ මිනිසාගේ දිවි පැවැත්ම ඉතා සරල විය. මවගේ පවුලේ කාර්යභාරය රටක් වඩා සරල ය. එම සරල සමාජයේ ආර්ථික ගැටලු ප්‍රබලව දක්නට නොවීය. මිනිස් අවශ්‍යතා ද සීමිත විය. එම මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමේදී තරගකාරී බවක් ද දක්නට ලැබුණේ නැත. අධ්‍යාපනය ලබා ගැනීමේ දී ද එතරම් උනන්දුවක් දක්නට නොවීය. භාර්යාවගේ නැතහොත් මවගේ කාර්යභාරය වූයේ ලිංගික හා ප්‍රජනන කාර්යය ඉටු කරන අතරේම දුදරුවන්ගේ සමාජානුයෝජනය සඳහා දායකත්වය සැපයීම යි. එහෙත් මූල්‍ය ආර්ථික ක්‍රමයක් බිහි වීමත්, සමාජය නවීකරණය වීමත්, විධිමත් අධ්‍යාපන ක්‍රමයක් බිහි වීමත් හේතු කොටගෙන මෙම තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වන්නට විය. දිනෙන් දිනම නව සොයා ගැනීම් ද මෙම වෙනස් වීමට යම් පිටිවහලක් විය. සියවසක පමණ කාලයේ මිනිසා පවත්වාගෙන ආ කාර්යභාරයේ වෙනස්වීම් ද ක්‍රමයෙන් සිදු විය. තවද, සරල සමාජයේ පවුලේ සීමිත කටයුතු ඉටු කළ වනිතාවගේ කාර්යභාරයේ ද ව්‍යාප්තියක් ඇති විය. නිවස තුළට කොටු වී සිටි කාන්තාව විධිමත් අධ්‍යාපනයක් ලබන්නටත් ඒ හා සමගම පුළුල් සංකීර්ණ සමාජ වෙත පා තබන්නටත් වූවය. මෙම වෙනස් ප්‍රවෘත්තියේ බටහිර සමාජයේ සිදු විය.

ශ්‍රී ලාංකික කාන්තාව මෙයට දශක කිහිපයකට පෙර පවුලේ ආර්ථික ඉපයීම් සඳහා විශාල දායකත්වයක් දක්නට නොලැබුණි. එහෙත් ඉහත කී තත්ත්වයන් ද ශ්‍රී ලාංකික පවුල තුළ බලපානු ලැබීය. විශේෂයෙන් 1970 මුල් දශකයේ දී මැදපෙරදිග රැකියා අවස්ථා සඳහා ඉල්ලුමක් දක්නට නොලැබුණත් යම් යම් සීමාවන් තිබුණි. විදේශ ගමන් සඳහා නිදහස නොමැති වීම, විදේශ විනිමය පාලනය යනාදිය යි. 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හේතු කොට ගෙන මුහුණ පා සිටින නිසා විදේශ ගමන් සඳහා නිදහස ලබා දෙමින් විදේශ විනිමය පාලනය ලිහිල් කරමින් දේශීය මුදල් භාවිත කර ගවුන් ගමන් බලපත්‍ර මිල දී ගැනීමේ අවස්ථා සලසා දෙමින් කාන්තාවට ද මැදපෙරදිග රටවල් කරා ඇදී යාමේ දොරටු විවෘත කෙරුණි. ශ්‍රී ලාංකිකයන් රැකියා සඳහා මැදපෙරදිගට සංක්‍රමණය වීම දෙස බලන විට පුරුෂයන්ට වඩා කාන්තාවන්ගේ සංක්‍රමණය ඉහළ මට්ටමක පවතී. නිල සංඛ්‍යා ලේඛනවලට අනුව කාන්තාවන්ගේ සංඛ්‍යාව ප්‍රතිශතයක් වශයෙන් ගත්විට 1988 දී 55% ක් ද 1993 දී 65% ක් ද , 2000 දී 67% ක් ද විය. (ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යා ලේඛන අත්පොත- 2000)

1977 ට පෙර විදේශ ගත වූ සංඛ්‍යාව ඉතා සුළු කොටසකි. එම කොටස අයත් වනුයේ වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය වැනි උසස් රැකියා සඳහා ය. එහෙත් විවෘත ආර්ථිකයේ ප්‍රතිපත්ති ලෙස 1977 න් පසු මැදපෙරදිග රටවල් සඳහා ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් රැකියා සඳහා යොමු වූයේ ගෘහ සේවිකා හා ඇඟලුම් කර්මාන්ත පෙරදැරි කරගෙන ය.

මෙම පර්යේෂණයේ දී කාන්තාවන් මැදපෙරදිගට සංක්‍රමණය වීම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී විදේශ ගත වීම තුළ මැදපෙරදිග කලාපය පර්යේෂකයාගේ විශේෂ අවධානයට යොමු කර ඇත. එසේම සංක්‍රමණය වර්ග කිහිපයක් යටතේ පෙන්නුම් කළත් පර්යේෂණයේ දී අවධානය යොමු කරනු ලබන්නේ ජාත්‍යන්තර සංක්‍රමණය සඳහා පමණි.

ඉහත කරුණු කාරණා සැලකිල්ලට ලක්කර ගනිමින් අධ්‍යයනයේ ගැටලුව ලෙස අවධානය යොමු වූයේ විවාහක කාන්තාවන් මැදපෙරදිග රැකියා සඳහා යාම නිසා එක් පවුල්වල සැමියන්ගේ හා දරුවන්ගේ හිඬාස පිරවීමට කවර ක්‍රියා මාර්ගවලට ඔවුන් යොමු වන්නේ ද යන්න සොයා බැලීම යි.

“විවාහක කාන්තාවන් මැදපෙරදිග රැකියා සඳහා යාම පවුල් සංස්ථාව කෙරේ බලපාන ආකාරය” යන පර්යේෂණ මාතෘකාව යටතේ ඉහත ගැටලු වත්මන් සමාජය තුළ වර්ධනය වීමත් එම ගැටලු පිළිබඳ නිරන්තරයෙන් ජන සන්නිවේදන මාධ්‍යයන් මගින් ඇසීමෙන් හා දැකීමෙන් ද මෙවැනි අධ්‍යයනයක් කිරීමට පර්යේෂකයා යොමු විය.

පර්යේෂණය  
 මැදපෙරදිග ප්‍රදේශය (ශ්‍රී ලංකාව)  
 කාලය.

## 1.2 අධ්‍යයනයේ අරමුණු

දිළිඳු බවේ ගුණණයෙන් ගැලවීම සඳහා රැකියා මාර්ගවලට අවහිරණ වීමට සිය රට තුළ ඉඩ ප්‍රස්තා අඩු වීම නිසා බොහෝ කාන්තාවන් මැදපෙරදිග රටවලට සංක්‍රමණය වීම සුලභ ලක්ෂණයකි. පවුල් ඒකකයක් තුළ වැඩි කාර්යභාරයක් රඳා පවතින්නේ පියාට නොව මව සඳහා ය. මව පවුලක සක්‍රීය බලවේගය යි. ගෘහස්ථ කාර්යභාරයන් රඳා පවතින්නේ ආසියානු රටවල මව කේන්ද්‍ර කරගෙන ය. විවාහක කාන්තාවන් විදේශගත වීම තුළ පවුල් ඒකකයේ උද්ගත වන ගැටලුකාරී තත්ත්වයන් කිහිපයක් කෙරේ මේ පර්යේෂණයෙන් අවධානය යොමු කොට ඇත.

### අධ්‍යයනයේ අරමුණු

1. මැදපෙරදිග ගොස් සිටින විවාහක කාන්තාවන්ගේ සමාජාර්ථික පසුබිම පිළිබඳ ව විමසා බැලීම
2. විවාහක කාන්තාවන් මැදපෙරදිග යාමට ඉවහල්වන ප්‍රධාන හේතු සොයා බැලීම
3. විවාහක කාන්තාවන් මැදපෙරදිගට පිවිසීම සමග එක් පවුල් ඒකකයන් තුළ මවගේ / බිරිඳගේ භූමිකාව කුමන ආකාරයේ ස්වරූපයක් ගන්නේ ද යන්න සොයා බැලීම (මවගේ කාර්ය කොටස විභජනයට ලක් වී ඇති ආකාරය)
4. එවැනි පවුල්වල දරුවන්ගේ පෝෂණය, ගැහැණු දරුවන්ගේ ආරක්ෂාව හා සමාජානුයෝජනය පිළිබඳ අධ්‍යයනය කිරීම
5. ඉහත පවුල් තුළ උද්ගත වී ඇති පවුල් ප්‍රශ්න පිළිබඳ අධ්‍යයනය කිරීම.
6. මැදපෙරදිග පිවිසීම තුළින් ඇය බලාපොරොත්තු වූ අරමුණ කොහෙක් දුරට ඉටු වී ඇති ද යන්න සොයා බැලීම.